

## නඩත්තු වැඩ පිළිබඳ “සම්මතයන්”

### කෙත් ඇල හා බෙදුම් ඇල :-

- ❖ ඇල ඉවුරේ හා දෙපස තණකොළ මට්ටමකට කපා තිබිය යුතුය.
- ❖ ඇල ඉවුරු වල ගස් හා පඳුරු නොතිබිය යුතුය.
- ❖ ඇල පතුලේ රොන්මඩ නොතිබිය යුතුය.
- ❖ ඇල තුළ අපද්‍රව්‍ය නොතිබිය යුතුය.
- ❖ ඇල තුළ ජලය ගලා යාම අවහිර වන බාධක නොතිබිය යුතුය.
- ❖ ඇල ඉවුරේ හුඹස් නොතිබිය යුතුය.
- ❖ ඇලේ ජලජ පැළෑටි නොතිබිය යුතුය.

### නිර්මිත :-

- ❖ නිර්මිත අවටින් ජලය කාන්දු වීම හෝ ගලායාම නොවිය යුතුය.
- ❖ ගේට්ටු, දොරවල් හා උපාංග මනා ක්‍රියාකාරී තත්වයෙන් තිබිය යුතුයි.
- ❖ ලෝහමය කොටස් වල මල නොබැඳෙන තීන්ත ආලේප වී තිබිය යුතුය.

### ක්ෂේත්‍ර මාර්ග

- ❖ පාෂේ මතුපිට ඒකාකාරී විය යුතුයි.
- ❖ පාෂේ මතුපිට ජලය එකතු වන වලවල් නොතිබිය යුතුය.
- ❖ පාෂේ දෙපස කාණු හොඳින් ජලය බැසයන පරිදි සක්‍රීයව තිබිය යුතුය.
- ❖ පාෂේ දෙපස කැළෑ නොතිබිය යුතුය.

### රක්ෂිත

- ❖ රක්ෂිත අල්ලා ගැනීම්/අස්වැද්දීම් සිදුවන විට සෑම කෙනෙක්ම ඊට විරුද්ධ විය යුතුය.
- ❖ රක්ෂිත මායිම් වල ස්ථිර කණු හෝ ජීව වැටක් තිබිය යුතුය.
- ❖ පාෂේ හෝ ඇල රක්ෂිතයේ ගවයින් බැදීම නොකළ යුතුය.
- ❖ ඇලට, පාරට හා දියබස්නා ඇලට අයත් රක්ෂිත සීමා ප්‍රදර්ශනය කළ යුතුයි.

### දියබස්නා ඇල :-

- ❖ හොඳින් ජලය ගලා යන පරිදි දියබස්නා ඇල තුළ අවහිර කිරීම් රහිත විය යුතුය.
- ❖ ප්‍රමාණවත් රක්ෂිත සීමාවක් තිබිය යුතුය.

### පණිවුඩ ලබාදීම සඳහා දැන්වීම් පුවරු ඉදිකිරීම

- ❖ යායට ප්‍රවේශ වන සෑම ස්ථානයකම දැන්වීම් පුවරු ඉදිකර තිබිය යුතුය.
- ❖ එහි දැක්වෙන පණිවුඩ යාවත්කාලීන වී තිබිය යුතුය.

- ❖ අවිච්චන් හා වැස්සෙන් ආරක්ෂා කිරීමට ආරක්ෂක ක්‍රම යොදා තිබිය යුතුය.

වාරි පද්ධතිය භාවිතයේදී නොකළ යුතු දෑ  
(තහංචි) හෙවත් වැරදි ක්‍රියාවන් හඳුනා ගනිමු.

(මෙම වැරදි ක්‍රියාවන් දැන්වීම් පුවරු මගින් ප්‍රසිද්ධ කිරීමෙන් වළක්වා ගැනීමට හෝ අවම කරගැනීමට හැකිය.)

- ❖ ගවයින් බැඳීමෙන් හෝ ඇලට බැස්සවීමෙන් ඇලට/ඉවුරු වලට හා උපාංග වලට හානි කිරීම වරදකි.
- ❖ ට්‍රැක්ටර් හෝ වෙනයම් යන්ත්‍ර, උපකරණ මගින් ඇල ඉවුරු වලට හෝ උපාංග වලට හානි කිරීම වරදකි.
- ❖ අපවිත්‍ර ජලය ඇලට එක් කිරීම හෝ එක්වීමට ඉඩහැරීම වරදකි.
- ❖ ඇල ඉවුරු වලට හානි කිරීම වරදකි.
- ❖ වාරිමාර්ග නිර්මිත හා උපාංග වලට හානි කිරීම වරදකි
- ❖ රක්ෂිතඅස්වැද්දීම, වගාකිරීම, අත්පත් කරගැනීම හෝ මොනයම් හෝ ඉදිකිරීම් කිරීම වරදකි.
- ❖ අනවසරයෙන් ජලය ගැනීම වරදකි.
- ❖ ජල මාර්ග අවහිර කිරීම වරදකි.

- ❖ ජලයට වසවිස මුසුකිරීම වරදකි.
- ❖ රක්ෂිත මායිම් ගල් හෝ ආරක්ෂිත වැටි වෙනස් කිරීම වරදකි.
- ❖ වාරිමාර්ග උපාංග අනවසරයෙන් ලග තබා ගැනීම වරදකි